

සියලු ම හිමිකම් ඇවිරිණි / முழுப் பதிப்புரிமையுடையது / All Rights Reserved

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
இலங்கைப் பரீட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம்
Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව
இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரීட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம் இலங்கைப் பரīட்சைத் திணைக்களம்
Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka Department of Examinations, Sri Lanka

60 S I, II

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය, 2022 (2023)
கல்விப் பொதுத் தராதரப் பத்திர (சாதாரண, தர)ப் பரீட்சை, 2022 (2023)
General Certificate of Education (Ord. Level) Examination, 2022 (2023)

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය I, II
வணிகக் கல்வியும் கணக்கீடும் I, II
Business and Accounting Studies I, II

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය II

උපදෙස්:

- * පළමුවන ප්‍රශ්නය ඇතුළුව I කොටසෙන් ප්‍රශ්න දෙකක් ද, II කොටසෙන් ප්‍රශ්න දෙකක් ද බැගින් තෝරාගෙන ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න.
- * උපදෙස් දී ඇති පරිදි ප්‍රශ්න පහකට පමණක් පිළිතුරු සපයන්න. ඊට වැඩියෙන් ලියා ඇති පිළිතුරු, අයදුම්කරු විසින් කපා හැර නොමැති අවස්ථාවල දී ලකුණු නොකර ම කපා හරිනු ලැබේ.

1. පහත සිද්ධිය ඇසුරෙන් අංක (i) සිට (x) දක්වා ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න.

පොලොන්නරුවේ පදිංචි රාජා 2023.01.01 දින රු.800 000 ක් යොදවා සහල් අලෙවි කිරීමේ ව්‍යාපාරයක් 'හෙළ සහල්' නමින් කුලියට ගත් ගොඩනැගිල්ලක ආරම්භ කරන ලදී. එදින ම 12% වාර්ෂික පොලියකට රු.500 000 ක ණය මුදලක් ග්‍රාමීය බැංකුවෙන් ලබාගෙන රු.900 000 ක් වටිනා වී මෝලක් සහ රු.100 000 ක අනෙකුත් උපකරණ මිල දී ගන්නා ලදී.

ව්‍යාපාර පරිපාලන උපාධිය නිමවා පැමිණි රාජාගේ පුත්, කෝසල මෙම ව්‍යාපාරයේ කළමනාකරණ කටයුතු සිදු කරයි. තම්බාගත් වී අවිච්ඡේදීව සහ වී කෙටීම සඳහා සුදුසු බඳවා ගන්නා ලදී.

2023.01.31 දිනෙන් අවසන් මාසය තුළ සිදු වූ ගනුදෙනු පහත දැක්වේ.

	රු.
අත්පිට මුදලට වී මිල දී ගැනීම	150 000
අත්පිට මුදලට සහල් විකිණීම	431 500
විදුලි බිල්පත ගෙවීම	15 000
සේවක වැටුප ගෙවීම	60 000
බෙදාහැරීමේ රථ කුලී ගෙවීම	40 000
කළමනාකරුගේ වෙනත් ගෙවීම්	50 000
දහසියා විකිණීම	50 000

අමතර තොරතුරු:

- වී මෝල වාර්ෂිකව 12% බැගින් සරල මාර්ග ක්‍රමයට ක්ෂය කළ යුතු ය.
- 2023.01.31 දිනට ඉතිරි සහල් හෝ වී නොග නොමැත.
- බැංකු ණය මුදල සඳහා 2023.01.31 දිනට පොලිය ගෙවා නොමැත.
- මාසික ගොඩනැගිලි කුලී රු.10 000, 2023.01.31 දින තෙක් ගෙවා නොමැත.

පසුගිය කන්නයේ පැවති දැඩි නියඟය නිසා වී නිෂ්පාදනය අඩු වීමත් සමඟ සහල් නිෂ්පාදකයින් අතර දැඩි තරගකාරීත්වයක් පැවතුණි. රජය වී මිල දී ගැනීම සඳහා පාලන මිලක් ද නියම කරන ලදී. මේ නිසා 'හෙළ සහල්' ව්‍යාපාරය සහල් කිලෝග්‍රෑමයක විකුණුම් මිල රුපියලකින් අඩු කිරීමට තීරණය කර ඇත.

- (අ) 'හෙළ සහල්' ව්‍යාපාරය සපුරාලනු ලබන මිනිස් චුම්බකත්වය කුමක් ද?
(ආ) 'හෙළ සහල්' ව්‍යාපාරයේ ඇල්මැති පාර්ශ්ව දෙකක් නිදසුන් සහිතව සඳහන් කරන්න.
- (ii) 'හෙළ සහල්' ව්‍යාපාරයේ නිෂ්පාදන සාධක වන භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසායකත්වය සඳහා නිදසුනක් බැගින් සිද්ධියෙන් උපුටා ලියන්න.
- (iii) (අ) 'හෙළ සහල්' ව්‍යාපාරයේ ශක්තියක් සහ තර්ජනයක් සඳහන් කරන්න.
(ආ) සිද්ධියේ ඇතුළත් 'හෙළ සහල්' ව්‍යාපාරයේ ආර්ථික පරිසර සාධකයක් සඳහා නිදසුනක් ලියන්න.

[අවමාන පිටුව බලන්න.

- (iv) 'හෙළ සහල්' ව්‍යාපාරයේ පහත එක් එක් දෑ සඳහා නිදසුන බැගින් ලියන්න.
 (අ) අලෙවිකරණ මිශ්‍රයේ නිෂ්පාදනය
 (ආ) කළමනාකරණ කාර්යයක් වන සැලසුම්කරණය.
- (v) බැංකු ණය මුදල ලබා ගැනීමට අදාළ ද්විත්ව සටහන වටිනාකම් සහිතව ලියන්න.
- (vi) (අ) 'හෙළ සහල්' ව්‍යාපාරය භාවිත කරන මූල්‍ය ලේඛන දෙකක් ලියන්න.
 (ආ) 'හෙළ සහල්' ව්‍යාපාරයේ නිෂ්පාදන පිරිවැය තුළ ඇතුළත් සෘජු පිරිවැයක් සහ වක්‍ර පිරිවැයක් වටිනාකම් සහිතව ලියන්න.
- (vii) 2023.01.31 දිනට 'හෙළ සහල්' ව්‍යාපාරයේ අනු ඉතිරි මුදල ගණනය කරන්න.
- (viii) 'හෙළ සහල්' ව්‍යාපාරයේ 2023.01.31 දිනෙන් අවසන් මාසය සඳහා ශුද්ධ ලාභය හෝ අලාභය ගණනය කරන්න.
- (ix) 2023.01.31 දිනට 'හෙළ සහල්' ව්‍යාපාරයේ ජංගම වශයෙන් දෙකක් වටිනාකම් සහිතව සඳහන් කරන්න.
- (x) 2023.01.31 දිනට 'හෙළ සහල්' ව්‍යාපාරයේ මුළු වත්කම් හා ගිම්කම ගණනය කරන්න.

(ලකුණු 02 × 10 = 20 යි)

I කොටස - ව්‍යාපාර අධ්‍යයනය

(ප්‍රශ්න දෙකකට පමණක් පිළිතුරු සපයන්න.)

2. (i) ඒක පුද්ගල ව්‍යාපාරයක, ව්‍යාපාර නාමය ලියාපදිංචි කිරීමෙන් ලැබෙන වාසි දෙකක් ලියන්න. (ලකුණු 02 යි)
- (ii) පහත සඳහන් ප්‍රකාශ සත්‍ය ද අසත්‍ය ද යන්න දක්වන්න.
 (අ) ව්‍යාපාරයක් සෑම විට ම මිනිස් අවශ්‍යතාවක් හා වුවමනාවක් සපුරාලයි.
 (ආ) ව්‍යාපාරයක් සෑම විට ම ලාභ ලැබීමේ අරමුණින් ආරම්භ කරනු ලැබේ.
 (ඉ) ව්‍යාපාරයක ඇල්මැති පාර්ශ්ව සෑම විට ම ව්‍යාපාරයේ අභ්‍යන්තර පරිසරයට අයත් වේ.
 (ඊ) සංස්ථාපිත සමාගමක ආයෝජකයෙකුගේ වගකීම, ආයෝජක මුදලේ වටිනාකමට සීමා වේ. (ලකුණු 02 යි)
- (iii) සීමාසහිත 'ලක්' නේ පෞද්ගලික සමාගම, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සහ ග්‍රාමීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතිව උභව පළාතේ ජනතාවට නළු ලීම් 50 ක් ස්ථාපනය කර දීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.
 (අ) ව්‍යාපෘතිය මගින් සපුරාලන මිනිස් අවශ්‍යතාව හා වුවමනාව පිළිවෙලින් ලියන්න.
 (ආ) සිද්ධියේ ඇතුළත් ව්‍යාපාර සංවිධාන දෙකක් සඳහන් කර, ඒවා අයිතිය අනුව වර්ග කර දක්වන්න. (ලකුණු 02 යි)
- (iv) ව්‍යාපාර දෙකක් විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ග දෙකක් පහත දැක්වේ.
A - ෆාස්ට් කෘෂ් (Fast cash) මූල්‍ය සමාගම ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශවලට අනුව කම තැන්පතු සඳහා වාර්ෂික පොලිය 15% සිට 20% දක්වා ඉහළ දැමීම
B - 'අමරස' කපු නිෂ්පාදකයෝ, අන්තර්ජාලයෙන් ඇණවුම් කරන ගනුදෙනුකරුවන් සඳහා නව පරිගණක යෙදුමක්, එන්ඩ් සොෆ්ට්වේයා (End Software) පෞද්ගලික සමාගමෙන් ලබා ගැනීම
 (අ) ඉහත A හා B ක්‍රියාමාර්ගවලට අදාළ පරිසර සාධක නම් කරන්න.
 (ආ) ඉහත A හා B හි ඇතුළත්
 1. සේවා සපයන ව්‍යාපාරයක් සඳහන් කරන්න.
 2. භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් සඳහන් කරන්න. (ලකුණු 02 යි)
3. (i) ප්‍රවාහන මූලිකාංග නම් කරන්න. (ලකුණු 02 යි)
- (ii) පහත සඳහන් ප්‍රකාශ සත්‍ය ද අසත්‍ය ද යන්න දක්වන්න.
 (අ) අවසාන පාරිභෝජනය සඳහා භාණ්ඩයක් හෝ සේවාවක් විකිණීම සිල්ලර වෙළෙඳාම වේ.
 (ආ) සන්නිවේදන ක්‍රියාවලියක පණිවුඩය ලබන්නා, පණිවුඩය සම්බන්ධයෙන් ක්‍රියා කරන ආකාරය, ප්‍රතිපෝෂණයයි.
 (ඉ) ණයපතක් ලබා ගැනීම සඳහා පුද්ගලයෙකුට බැංකුවක ගිණුමක් තිබිය යුතු වේ.
 (ඊ) ජීවිතයක් හෝ දේපළක් රක්ෂණය කිරීමට යම් පාර්ශ්වයකට ඇති නීත්‍යානුකූල අයිතිය, රක්ෂා ගිම්කම වේ. (ලකුණු 02 යි)

(නවවැනි පිටුව බලන්න.)

(iii) පහත දැක්වෙන්නේ (A) සිට (F) දක්වා අක්ෂර යෙදූ චෙක්පතක ආකෘතියකි.

The image shows a sample check form from the Bank of Ceylon. The form includes the following fields and labels:

- (A)**: Pay to the order of
- (B)**: Amount in words
- (C)**: Amount in figures
- (D)**: Date
- (E)**: Signature
- Account number: 0080301516

පහත වගුවේ දැක්වෙන චෙක්පතක මූලිකාංගවලට, අදාළ අක්ෂරය ඉහත චෙක්පත ඇසුරෙන් ලියන්න.
(පළමු මූලිකාංගයට අදාළ අක්ෂරය දී ඇත.)

චෙක්පතක මූලිකාංග	අක්ෂරය
1. චෙක්පතෙහි දිනය	C
2. අණකරුගේ අත්සන	
3. අණලදු	
4. ආදායකයාගේ නම	
5. වටිනාකම ඉලක්කමෙන්	

(ලකුණු 02 යි)

(iv) යම්විට 'ව්‍යාපාර ඉලක්ක' නමැති වැඩමුළුවට සහභාගී වී එන අතරතුර ශ්‍රී ලංකා රක්ෂණ සමාගමට ගොස් තම මෝටර් රථයේ රක්ෂණ වාර්තය ගෙව්වා ය. තව ද තම ජංගම දුරකථනයෙන් නෙට් කොම් (Net com) පෞද්ගලික සමාගම අමතා තම ව්‍යාපාර වෙබ් පිටුවේ නිර්මාණ කටයුතු ගැන විමසී ය.

(අ) ඉහත සිද්ධියේ සඳහන් රක්ෂණයට අදාළ පළමු පාර්ශ්වය හා දෙවන පාර්ශ්වය පිළිවෙළින් නම් කරන්න.

(ආ) ඉහත සිද්ධියේ සඳහන් සන්නිවේදන ක්‍රමයක් සහ එයට අදාළ සන්නිවේදන මාධ්‍යය පිළිවෙළින් ලියන්න.

(ලකුණු 02 යි)

(මුළු ලකුණු 08 යි)

4. (i) කළමනාකරණ කාර්යයන් නම් කරන්න.

(ලකුණු 02 යි)

(ii) පහත සඳහන් ප්‍රකාශ සත්‍ය ද අසත්‍ය ද යන්න දක්වන්න.

(අ) දේපළවල ආයෝජනයෙන් ලැබිය හැක්කේ ප්‍රාග්ධන ලාභ පමණි.

(ආ) ආයෝජනයක අවදානම හා ප්‍රතිලාභය අතර සෘණ සම්බන්ධතාවක් පවතී.

(ඇ) අලෙවිකරණ මිශ්‍රයේ ව්‍යාපාරය සඳහා ආදායම් ලබාදෙන එක ම විචල්‍යය මිල වේ.

(ඊ) සීමිත සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා ව්‍යාපාරයකට කළමනාකරණය අවශ්‍ය වේ.

(ලකුණු 02 යි)

(iii) ස්වර්ණාභරණ නිෂ්පාදන ව්‍යාපාරයක් මාර්ගගත ක්‍රමයට නව මෝස්තර ලබා ගැනීමටත් අලෙවිය වර්ධනය කිරීමේ අරමුණින් ප්‍රචාරණ වියදම් වැඩි කිරීමටත්, තීරණය කරන ලදී.

(අ) ඉහත සිද්ධියේ ඇතුළත් අලෙවිකරණ මිශ්‍රයේ විචල්‍ය දෙකක් ලියන්න.

(ආ) ඉහත (අ) හි ඔබ සඳහන් කළ විචල්‍යවලට අදාළ නිදසුන බැගින් සිද්ධියෙන් උපුටා ලියන්න.

(ලකුණු 02 යි)

(iv) රුවන් ප්‍රාග්ධන ලාභ ද, සපුමල් පොලී ආදායම් ද ඔවුන්ගේ ඉතිරිකිරීම් ආයෝජනය කිරීමෙන් ලබා ගැනීමට අපේක්ෂා කරති.

(අ) රුවන් තෝරාගත යුතු ආයෝජන මාර්ග දෙකක් සඳහන් කරන්න.

(ආ) සපුමල් තෝරාගත යුතු ආයෝජන මාර්ග දෙකක් සඳහන් කරන්න.

(ලකුණු 02 යි)

(මුළු ලකුණු 08 යි)

[දහවැනි පිටුව බලන්න.

II කොටස - ගිණුම්කරණය

(ප්‍රශ්න දෙකකට පමණක් පිළිතුරු සපයන්න.)

5. (i) වගකීමක ලක්ෂණ දෙකක් ලියන්න.

(ලකුණු 02 යි)

(ii) පහත සඳහන් වත්කම්, ජංගම වත්කමක් ද, ජංගම නොවන වත්කමක් ද, යන්න සඳහන් කරන්න.

(අ) විකිණීම සඳහා මිල දී ගත් භාණ්ඩ තොගය

(ආ) කාර්යාලයේ ලී බඩු

(ඇ) යන්ත්‍ර හා උපකරණ

(ඊ) ලැබිය යුතු ගෙවල් කුලී

(ලකුණු 02 යි)

(iii) 2023.01.01 දිනට නඳුන්ගේ ව්‍යාපාරයේ මුළු වත්කම් රු. 200 000 ක් ද මුළු වගකීම් රු. 50 000 ක් ද විය. මෙම ව්‍යාපාරයේ 2023.01.01 දින සිදු වූ ගනුදෙනු පහත දැක්වේ.

(අ) රු. 10 000 ක භාණ්ඩ තොගයක් ණයට ගැනීම

(ආ) ණයහිමියෙකුට රු. 5 000 ක් ගෙවීම

(ඇ) ණයගැතියෙකුගෙන් රු. 15 000 ක් ලැබීම

(ඊ) රු. 5 000 ක ලිපිද්‍රව්‍ය වියදම් ගෙවීම

(උ) පිරිවැය රු. 10 000 ක් වූ භාණ්ඩ තොගය රු. 15 000 කට ණයට විකිණීම

අවශ්‍ය වන්නේ :

(අ) ඉහත ගනුදෙනු 2023.01.01 දිනට නඳුන්ගේ ව්‍යාපාරයේ ගිණුම්කරණ සමීක්ෂණයට බලපාන ආකාරය දැක්වීම (පිළිතුරු සැපයීම සඳහා පහත ආකාරයේ ආකෘතියක් භාවිත කරන්න. පළමු ගනුදෙනුවෙහි බලපෑම දී ඇත.)

ගනුදෙනුව	වත්කම් (රු.)	=	හිමිකම් (රු.)	+	වගකීම් (රු.)
(අ)	+ 10 000 (භාණ්ඩ තොගය)		-		+ 10 000 (ණයහිමියෝ)
(ආ)					
(ඇ)					
(ඊ)					
(උ)					

(ආ) ඉහත ගනුදෙනුවලින් පසු 2023.01.01 දිනට නඳුන්ගේ ව්‍යාපාරයේ වටිනාකම් සහිත ගිණුම්කරණ සමීක්ෂණය (ලකුණු 04 යි)

(iv) ශාන්ගේ ව්‍යාපාරයේ ණයට ගැනුම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

දිනය	ඉන්වොයිස් අංකය	සැපයුම්කරු	වටිනාකම (රු.)
2023.01.03	65	පුඩුපු	25 000
2023.01.10	123	අසංක	18 000
2023.01.25	135	සමන්	12 000

අවශ්‍ය වන්නේ :

(අ) ඉහත ගනුදෙනු ශාන්ගේ ව්‍යාපාරයේ ගැනුම් ජර්නලයේ සටහන් කිරීම

(ආ) 2023.01.31 දිනට ගැනුම් ජර්නලයේ ගනුදෙනු අදාළ ලෙජර් ගිණුමවල සටහන් කිරීම

(ලකුණු 04 යි)

(මුළු ලකුණු 12 යි)

6. (i) පහත එක් එක් විෂයට අදාළ නිෂ්පාදන පිරිවැය මූලිකාංගය ලියන්න.
 (අ) ඇගයුම් නිෂ්පාදන ආයතනයක මෝස්තර නිර්මාණකරුට ගෙවීම
 (ආ) ගබඩාල් නිෂ්පාදන ආයතනයක මැටි මිශ්‍ර කිරීම සඳහා යොදන ජලය සඳහා ගෙවීම (ලකුණු 02 යි)
- (ii) වාණිජ බැංකු විසින් තම ජංගම ගිණුම් හිමියන්ට යවන බැංකු ප්‍රකාශනයක ඇතුළත් අයිතම හතරක් ලියන්න.
 (ලකුණු 02 යි)
- (iii) 'සංඝඳ' පොත් මුද්‍රණ ආයතනයට 2023 ජනවාරි මාසයේ දී ළමා පොත් පිටපත් 1000 ක් මුද්‍රණය සඳහා ඇණවුමක් ලැබුණි. 2023.01.31 දින ඇණවුමට අනුව නිෂ්පාදනය අවසන් කළ අතර ඒ සඳහා ගෙවූ විෂයම් පහත දැක්වේ.

	රු.
මුද්‍රණ කඩදාසි	80 000
නිෂ්පාදන සුපරීක්ෂක වැටුප	40 000
මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු වැටුප	60 000
ගම්, නූල්, තීන්ත හා වෙනත් ද්‍රව්‍ය	5 000
මුද්‍රණ අංශයේ විදුලි බිල	15 000
මුද්‍රණ අංශයේ මුරකරු වැටුප	28 000
පොතකට ගෙවූ පුරස්කාරය	20
මුද්‍රණ යන්ත්‍රය අලුත්වැඩියා විෂයම්	3 000
නව මුද්‍රණ යන්ත්‍රයක් මිලට ගැනීම	150 000

- 2023.01.31 දිනට ඉතිරි ද්‍රව්‍ය කිසිවක් නොමැත.

අවශ්‍ය වන්නේ :

(අ) 2023 ජනවාරි මාසය සඳහා නිෂ්පාදන පිරිවැය ලේඛනය පිළියෙල කිරීම

(ආ) ළමා පොතක නිෂ්පාදන පිරිවැය ගණනය කිරීම

(ලකුණු 04 යි)

- (iv) සේමිනිගේ ව්‍යාපාරයේ 2023.03.31 දිනට බැංකු ගිණුමේ තිබූ වාසිදායක ශේෂය රු. 38 000 කි. එදිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය රු. 21 000 කි. මෙම ශේෂ වෙනස්වීමට බලපෑ හේතු පහත දැක්වේ.

1. මාර්තු මාසය තුළ බැංකුවේ තැන්පත් කළ රු. 14 000 ක චෙක්පත උපලබ්ධි වී නොතිබීම
2. ස්ථාවර නියෝග මත බැංකුව විසින් ගෙවූ බැංකු ණය වාරිකය රු. 45 000 කි
3. මාර්තු මාසයේ දී ණයහිමියෙකුට නිකුත් කළ රු. 15 000 ක චෙක්පත බැංකුවට ඉදිරිපත් කර නොතිබීම
4. ණයගැතියෙකු විසින් සෘජුව ම ව්‍යාපාරයේ බැංකු ගිණුමේ රු. 27 000 ක් තැන්පත් කිරීම

අවශ්‍ය වන්නේ :

(අ) 2023.03.31 දිනට බැංකු ගිණුමේ ශේෂය සංශෝධනය කිරීම

(ආ) 2023.03.31 දිනට බැංකු සැසඳුම් විස්තරය පිළියෙල කිරීම

(ලකුණු 04 යි)
(මුළු ලකුණු 12 යි)

7. (i) ලාභ අරමුණු කර නොගත් සංවිධාන විසින් පිළියෙල කරනු ලබන ලැබීම් හා ගෙවීම් ගිණුම සහ ආදායම් හා විෂයම් ගිණුම අතර ඇති වෙනස්කම් දෙකක් ලියන්න. (ලකුණු 02 යි)

- (ii) එක්සත් ළමා සමාජයේ මුළු සාමාජිකයින් සංඛ්‍යාව 250 කි. එක් සාමාජිකයෙකුගේ මාසික සාමාජික මුදල රු. 50 කි. 2022 වර්ෂයේ දී සාමාජිකයින් 20 ක් හැර සෙසු සාමාජිකයින් වාර්ෂික සාමාජික ගාස්තු ගෙවා ඇත.

අවශ්‍ය වන්නේ :

(අ) 2022 වර්ෂය සඳහා ලැබීම් හා ගෙවීම් ගිණුමේ සටහන් කරන සාමාජික මුදල් වටිනාකම

(ආ) 2022.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ආදායම් හා විෂයම් ගිණුමේ සටහන් කරන සාමාජික මුදල් වටිනාකම (ලකුණු 02 යි)

(iii) සිල්ලර වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යන සෞභාලිගේ ව්‍යාපාරයේ 2022.12.31 දිනට ශේෂ පිරික්සුම් පහත දැක්වේ.

	හර (රු.)	බැර (රු.)
ගැනුම්	360 000	
විකුණුම්		538 000
ලී බඩු හා උපකරණ	180 000	
2022.01.01 දිනට තොගය	80 000	
8% බැංකු ණය		100 000
විදුලි ගාස්තු	12 000	
ගෙනඒමේ කුලී	18 000	
බෙදාහැරීමේ වියදම්	6 000	
ගොඩනැගිලි කුලී	20 000	
බැංකු ගාස්තු	2 200	
ණයගැනියෝ	70 000	
ණයහිමියෝ		50 000
මුදල් ශේෂය	45 000	
බැංකු අයිරාව		12 000
ගෙවූ අයිරා පොලී	500	
ප්‍රචාරණ වියදම්	6 300	
යන්ත්‍ර	200 000	
ප්‍රාග්ධනය		300 000
	<u>1 000 000</u>	<u>1 000 000</u>

අතිරේක තොරතුරු :

- 2022.12.31 දිනට තොගය රු. 48 000 කි.
- යන්ත්‍ර වාර්ෂිකව 10% බැගින් සරල මාර්ග ක්‍රමයට ක්ෂය කළ යුතු ය.
- 2022.12.31 දිනට ගෙවිය යුතු විදුලි ගාස්තු රු. 2 000 කි.

අවශ්‍ය වන්නේ :

(අ) සෞභාලිගේ ව්‍යාපාරයේ 2022.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ හෝ අලාභ ප්‍රකාශනය

(ලකුණු 04 යි)

(ආ) 2022.12.31 දිනට සෞභාලිගේ ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය

(ලකුණු 04 යි)

(මුළු ලකුණු 12 යි)

WWW.OLEVELAPI.COM
